



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,421—FRIDAY, AUGUST 7, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

Land Sales :—		PAGE		PAGE
Western Province	...	775	Land Acquisition Notices	776
Central Province	...	769	Land Resumption Notices	...
Northern Province	...	—	Notices under "The Forest Ordinance"	...
Southern Province	...	771	Notices of sale of Arrack, Opium, and Toll Rents	781
Eastern Province	...	—	Notices of sale of Salt and Timber	780
North-Western Province	...	772	Notifications of Close Seasons, Infected Areas, &c.	786
North-Central Province	...	—	Specifications under "The Irrigation Ordinance"	...
Province of Uva	...	774	Miscellaneous Departmental Notices	...
Province of Sabaragamuwa...	...	—		

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,529, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 25, 1896.

ON Wednesday, September 30, 1896, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Pata Dumbara division of the Kandy District of the Central Province.  
Preliminary plan 4,658.—Pata Dumbara.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
12443	Baddegama	Thomas Dickson	Crown	Forest	67 2 0
12446	Do.	do.	do.	do.	123 0 0

Upset price,—Rs. 30 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

W. A. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,529, C. P.

වම 1896 ක්වු පුලුසිමස 25වෙනි දිනකොලම

මහසෙක්කාරිස්ලන්තාන්සේගේ කන්තෝරුවේදිය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු සැප්තැම්බර් මස 30 වෙනි වූදදින දවල් 12ට මහනුවර කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ පානදුම්බර පලාතේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙලි දෙකක්.

සිතියම 4,658. පානදුම්බර. අයිතිකම කියත්තා—ආණ්ඩුව.

අක්කරයක් රූපියල් 30ගේ හිට පටන්ගැනී විකුණනට යෙදේ.

නො.	ගම.	ඉල්ඵමිකාරයා.	අන්දම.	මහත.
12443	බද්දේගම	තොමස් ඩික්සන්	මුකලාන	අ. රු. ප. 67 2 0
12446	එම	එම	එම	123 0 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලන්තාන්සේගෙන් දැනගන්ට ගැනිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන් අසා දැනගන්ට පුඵවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. චේලර්,  
වැඩබලන මහසෙක්කාරිස් වමිහ.

No. 1,530, C. P.

Colonial Secretary's Office,  
Colombo, August 4, 1896.

ON Wednesday, September 23, 1896, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pallesiyapattu division of the Matale East district of the Central Province.

Preliminary plan 4,354.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
11599	Alakolamada	Punchirala Korala	Crown	Jungle	1 1 22

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,530, C. P.

වම 1896 ක්වු අගෝස්තු මස 4 වෙනි දින කොලම

මහසෙක්කාරිස්ලන්තාන්සේගේ කන්තෝරුවේදිය.

මධ්‍යම දිසාවේ මාතලේ උපඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දිනවූ බද්ද දවල් 12ට මතලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ තැගෙනහිර පලාතේ පල්ලේසිපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබෙල්ලක්.

සිතියම 4,354. අයිතිකම කියත්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ඵමිකාරයා.	අන්දම.	මහත.
11599	අලකොලමඩ	පුන්චිරල කෝරල	කැලැබිම	අ. රු. ප. 1 1 22

අක්කරයක් රූපියල් 10 සිට විකුණනට පටන්ගනුලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතලේ උපඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්ට පුඵවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. චේලර්,  
වැඩබලන මහසෙක්කාරිස් වමිහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 933, s. p. Colonial Secretary's Office,  
Colombo, August 1, 1896.

ON Wednesday, September 23, 1896, and following days, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
Preliminary plan 1,769.—Wellaboda pattu.		
Village—Urugamuwa.		
3371	Kudaluhena	1 3 7
Preliminary plan 1,701.		
Village—Urugamuwa.		
2613	Kalahotuwawehehenayaya	18 0 31
Preliminary plan 1,172.—Kandaboda pattu.		
Village—Mudalagedara.		
X 526	Komuttugodagewatta	1 0 0
B 527	Kapugahawatta	0 1 12
Preliminary plan 1,363.		
Village—Gangodagama.		
L 603 }	Talagahadeniya and Dundraya-	0 3 7
M 603 }	watta	
Preliminary plan 1,113.—Weligam korale.		
Village—Hallala.		
F 484	Mahadolakumburagoda	0 3 15
Preliminary plan 4,040.—Gangaboda pattu.		
Village—Kirinde.		
K 430	Ittegala-aradeniya	0 1 23
Preliminary plan 2,739.		
Village—Demataposse.		
5321	Hetaladolahena	0 2 30
Preliminary plan 4,182.		
Village—Witiyala.		
10857	Horaketiyahena	0 1 25
Preliminary plan 4,501.		
Village—Kirinde.		
12337	Galpotahena <i>alias</i> Andiyakanda	4 3 33
Preliminary plan 4,415.		
Village—Owitigamuwa.		
11717	Kosruppehena	1 0 13
Preliminary plan 4,302.—Kandaboda pattu.		
Village—Udapiligoda.		
11332	Bebulaudahena	0 3 34
Preliminary plan 4,433.—Weligam korale.		
Village—Porambakananke.		
11831	Dikdeniya	5 3 15

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 933, s. p. වෂී 1896 ක්වු අගෝස්තු මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ලත් නාන්සේගේ කන්තෝරුවේදී.

මාතර දිසාවේ උපළුපත්කරුන් නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1896 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දිනවු බද්දට මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත:

දකුණු දිසාවේ මාතර පලාතේ පිහිටා තිබෙන බිම් කැබලි.

සිතියම 1,769. වැල්ලබඩපත්තුව. ගම—උරුගමුව. මහක.		
නො.	ඉඩමේ නම.	අ. රු. ප.
3371	කුඩම්පේන	1 3 17
සිතියම 1,701.		
2613	කලහොටුවාවේ හෙතසාස	18 0 31
සිතියම 1,172. කන්දබොඩපත්තුව. ගම—වුදුලගෙදර.		
X 526	කොමුත්තුගොඩගේවත්ත	1 0 0
B 527	කපුගහවත්ත	0 1 12
සිතියම 1,363. ගම—ගන්තොඩගම.		
L 603 }	තලගහදෙණිය සහ දන්දරයා	0 3 7
M 603 }	වත්ත	
සිතියම 1,113. වැලිගම්කෝරලේ. ගම—තල්ලල.		
F 484	මහදෙල කුඹුරගොඩ	0 3 15
සිතියම 4,040. ගඟබඩපත්තුවේ. ගම—කිරිවද.		
K 430	ඉත්තගලආරේ දෙණිය	0 1 23
සිතියම 2,739. ගම—දෙමටපස්ස.		
5321	හැටලදෙලපේන	0 2 30
සිතියම 4,182. ගම—විවිසල.		
10857	හොරකැටියේ පේන	0 1 25
සිතියම 4,501. ගම—කිරිවද.		
12337	ගල්පොත් පේන නොහොත් ආභිකාකන්ද	4 3 33
සිතියම 4,415. ගම—බිවිවිගමුව.		
11717	කොස්පුරුපේපේන	1 0 13
සිතියම 4,302. කන්දබොඩපත්තුව. ගම—උඩපිලිගොඩ.		
1132	බැවුලන්දේපේන	0 3 34
සිතියම 4,433. වැලිගම්කෝරලේ. ගම—පොරම්කනත්තේ.		
11831	දිග්දෙණිය	5 3 15

අක්කරයක මිල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පන උල්ලන් නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපළුපත්කරුන් නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
බිබිලිපු. පී. වේලර,  
වැඩබලන මහසෙනෙවුකාරිස් වර්මා.

**LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.**

No. 1,187, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1896.

ON Wednesday, September 16, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Katugampola Hatpattu of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,059.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
C 1072	Bopitiya	Kajugahamulahena	Don Waleris Karunaratna	Jungle	11 1 38
D 1072	Do.	Galapitagalahena	—	do.	2 0 24

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. A. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,187, N.-W. P.

වම 1896 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ

මහසෙනෙවරුන්ගේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු සැප්තැම්බර් මස 16 වෙනි දිනවූ බද්ද දවල් 12ට කුරුනෑගල කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පළාතේ කටුගමුවෙහි හත්පත්තුවේ පිහිටා තිබෙන විමකැබෙලි දෙකක්.

පිහිටම 2,059. අයිතිකම කියන්නා—දෙව් වලේරිස් කරුනාරත්න.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
C 1072	බෝපිටිය	කජුගහමුල හේන	ලදකැලේ	11 1 38
D 1072	එම	ගලපිටගල හේන	එම	2 0 24

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 20යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජන්තවරයාගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. ඩී. වෙලර්,  
වැඩබලන මහසෙනෙවරුන් වහන්සේ.

No. 1,188, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1896.

ON Friday, September 25, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Dambadeni Hatpattu of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,157.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10599	Bogamuwa	Diyadeniyawatta	Senanayaka and Crown	Cocoanuts, one year	0 2 22
10601	Do.	Dalukgahahena	Crown	Forest	1 2 26
10602	Do.	do.	do.	Chena	0 1 24

Upset price,—Lot 10,599 at Rs. 50 per acre ; lots 10,601 and 10,602 at Rs. 25 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,188, N.-W. P.

වර්ෂ 1896 ක්වු ජූලි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙකාරිජනනායකයන්ගේ කන්තෝරුවේදී.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු සැප්තැම්බර් මස 25 වෙනි දින වූ සිකුරුදා දවල් 12ට කුරුනගල කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනැගල පලාතේ දඹදෙනි හත්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබේලි තුනක්. සිතියම 2,157. ගම—බෝගොවුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
10599	දිගදෙනිවත්ත	සේනානායක සහ රජසත්තක	එකඅවුරුද්දේ පොල්	0 2 22
10601	දඵක්ගලගේන	රජසත්තක	මුකලාන	1 2 26
10602	එම	එම	සේන	0 1 24

නියමකරණලද මුදල 10,599 ඉඩම්කැබේලි අක්කරයක් රූපියල් 50 බැගින්, 10,601 සහ 10,602 ඉඩම් කැබේලි අක්කරයකට රූපියල් 25 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උන්නායකයන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නායකයන්ගේද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලස,

ඩබ්ල්යු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරිජ වම්ක.

No. 1,189, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, July 29, 1896.

ON Wednesday, October 7, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Weudawili Hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,163.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
P 1085	Tiragama	Dangahamulahena	Kalu Naide and Mohotti Appu	Chena one year old	2 2 6
Q 1085	Do.	Karawagahamulahena	Mohotti Appu	do.	1 3 7
R 1085	Do.	do.	do.	Chena more than 12 years old	1 0 13
S 1085	Do.	Moragollahena	Sendiriya	do.	1 1 30
T 1085	Do.	Moragollakele	Mr. R. S. Pieris	do.	12 1 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,189, N.-W. P.

වර්ෂ 1896 ක්වු ජූලි මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජනනායකයන්ගේ කන්තෝරුවේදී.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු ඔක්තෝබර් මස 7 වෙනි දින වූ බදාදා දවල් 12ට කුරුනැගල කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනැගල පලාතේ වැලඬවිලිහත්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබේලි.

සිතියම 2,163. ගම—කිරගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
P 1085	දංගහමුල ගේන	කඵනසිද්ද සහ මොහොට්ටි අජපු	අවුරුද්දකින් නොකොටාපු ගේන	2 2 6
Q 1085	කරවුගහමුල ගේන	මොහොට්ටිඅජපු	එම	1 3 7
R 1085	එම	එම	දෙලොස් අවුරුද්දකට වැඩි කාලයකින් නොකොටාපු ගේන	1 0 13
S 1085	මොරගොල්ල ගේන	සෙනදිරියා	එම	1 1 30
T 1085	මොරගොල්ලකැලේ	ආර්. ඇස්. පිරිජ්උන්නායක	එම	12 1 0

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උන්නායකයන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නායකයන්ගේද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලස,

ඩබ්ල්යු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරිජ වම්ක.

LAND SALES IN THE PROVINCE OF UVA.

IT is hereby notified that lot 2,279 in preliminary plan 642, referred to in the notice dated July 21, and published in the Gazette of July 24, 1896, is withdrawn from sale.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, August 3, 1896.

No. 235, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 29, 1896.

ON Thursday, September 17, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R. P.	
2278	Welikemulla	Aralugaspatana	Crown	Patana	27	2 0	
		Preliminary plan 637. Applicant—Mr. C. Esdaile.					
2260	Wediwela	Elaayinamukalana	Crown	Forest	7	3 27	
		Preliminary plan 2,999. For general sale.					
8843	Kebillewelagama	Atukehelkandura	Crown	Patana and scrub	16	0 0	
		Preliminary plan 534. Applicant—Mr. J. H. B. Cochburn.					
X 53	Attanagolla	Udatenna	Sardial and others	Patana	13	3 12	
		Preliminary plan 112. For general sale.					
312	Medagama	Hapugahapatana	Crown	Patana	3	3 33	
313	Do.	do.	do.	do.	2	1 0	

Upset price,—Rs. 20 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Uva.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 235, P. OF U.

වම් 1896 ක්වු ජුලි මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ එස්. ජයවර්ධනාචාර්ය විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු සැප්තැම්බර් මස 17 වෙනි දිනවූ මහසෙනෙවරියාණන්ගේ දවල් 120 බදු කවච්චේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ බදු පලාතේ යටතිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 642. ඉල්ලුම්කාරයා—ආර්. ඇම්. පවර්. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස.
			අ. රු. ප.	
2278	වැලිකේවුල්ල	අර්ථගස්කැන්වේ පහත	පහත	27 2 0
		සිතියම 637. ඉල්ලුම්කාරයා—සී. ඇස්. ඩේල් මහත්මයා.		
2260	වැදිවෙල	ඇලඅයිනේ මුකලාන	කැලේ	7 3 27
		සිතියම 2,999. විකිනීම පිනිස. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.		
8843	මහපලාන කබිල්ලේවෙලගම	ඇටකෙහෙල්කදුර	පහත සහ කනත්ත	16 0 0
		අයිතිකම් කියන්නා—සර්දීසල් සහ තවත් අය.		
534	අත්තනගොල්ල	උඩතැන්න	පහත	13 3 12
		සිතියම 112. අයිතිකම් කියන්නෙක් නැහැ.		
312	මැදගම	ගපුගහ පහත	එම	3 3 33
313	එම	එම	එම	2 1 0

අක්කරයක් රුපියල් 20 සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්වරුන්ගෙන්ද, විකුණුම් ගැණ කොරකුරු උතුරු දිසාවේ ආණ්ඩුවේ එස්. ජයවර්ධනාචාර්ය දැනගත යුතුයි.

ගරුභර ආණ්ඩුකාර උතුරු දිසාවේ ආඥාවලස,

ඩබ්ල්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවරියාණන්ගේ.

No. 236, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, August 7, 1896.

ON Tuesday, September 15, 1896, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva. Preliminary plan 657.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
C 72	Galbokka	James Bisset	Owners of T P 65,331, George Pilkington & Co.	Tea, &c.	0 2 1
2336	Do.	do.	Crown	Patana	20 0 25
D 72	Do.	do.	Same as C 72	Tea, &c.	0 2 1

Upset price of 2,336,—Rs. 15 per acre.  
Upset price of C 72 and D 72,—Rs. 50 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Uva.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary

No. 236, P. OF U.

වම් 1896 ක්වු ජලායි මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

ඉ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු සැප්තැම්බ්‍ර මස 15 වෙනි දිනවූ අභහරුවාද දවල් එකට බදු එකවරින්දේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උඉ දිසාවේ බදු පලාතේ වැල්ලවෘ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 3ක්. සිතියම 657. ඉල්ලුම්කාරයා—ජේම්ස් බිසෝ මහත්මයා.

නො.	ගම.	අයිතිකම කිසිත්තා.	අත්දම.	මහත.
C 72	ගල්බොක්ක	නොම්මර 65,331 පිඹුරුකඩදසියේ අයිතිකාරයෝ ජෝර්ජ් පිල්කින්ටන් සමාගම	තේ	0 2 1
2336	එම	රජසන්තක	පහත	20 0 25
D 72	එම	නොම්මර C 72 වාගේ	තේ	0 2 1

නොම්මර 2,336 දරන ඉඩම් කවරින්දේ අක්කරයක් රූපියල් 15 බැගින් විකුනනු ලැබේ.  
නොම්මර C 72 සහ D 72 දරන ඉඩම් කවරින්දේ අක්කරයක් රූපියල් 50 බැගින් විකුනනු ලැබේ.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල්වෘනගෙන්ද, විකුනුම් ගැණ කාරණ බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවෘනගෙන්ද දැනගතයුතුයි.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවුකාරිස් වම්හ.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,495, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 4, 1896.

AT noon on Tuesday, September 15, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,407.  
Situation—Udugaha pattu, Rayigam korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
8333	Batalahenkanattadeniya	Wagawatta	5 1 23
8334	Amarakiriya or Molgoda-kumburagodella	do.	19 1 30
8336	Sisillanda	do.	2 2 19
8337	Amarakiriya wadeniya	do.	0 0 38

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,495, W. P.

වම් 1896 ක්වු අගෝස්තුමස 4 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

වස්නාතිර දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු සැප්තැම්බ්‍ර මස 15 වෙනි දිනවූ අභහරුවාද දවල් කොළඹ කවරින්දේදී වෙන්දේසිකර විකුනනට යොහොන් බේරුම්කරදෙනට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	මහත.
8333	බතලහේන කන්තේ දෙනිය	5 1 23
8334	අමරකිරිය නොහොන් මොල්ගොඩ කුඹුරේ ගොඩැල්ල	19 1 30
8336	සිසිල්ලන්ද	2 2 19
8337	අමරකිරියාවදෙනිය	0 0 38

අක්කරයක් මිලකරතිබෙන්නේ රූපියල් 10 බැගින්. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වෘනගෙන්ද, විකුනුම් කොන්දේසි බස්නාතිර පලාතේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවුකාරිස් වම්හ.





HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for site for quarry for the Public Works Department, to wit :—  
Preliminary plan 4,656. Village—Tennakumbura.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
E 797	Fraser's land	Lantana	Tettachchie	1 0 13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on August 24, 1896, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
July 24, 1896.

ATLANSON BAILEY,  
Government Agent.

වම් 1876 ක්ව අවුරුද්දේ නොමර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—ප්‍රසිද්ධ කමිණික දෙපාර්තමේන්තුවට ගල්කැට්ටට ස්ථානයකට මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කර්තව්‍ය පංතාර්තවල ප්‍රකාරයට කාරකමන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වතන්සේගෙන් නිසි ආකාර මට අණලාපි කිරීමේ, ඒ ඉඩමකම :—  
සිතියම 4,656. ගම—තැන්නේකුඹුර.

නො	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.
E 797	ප්‍රේසර්ස්ලැන්ඩ්	රටකිඳුරු	තෙතනවිච්චි	අ. රු. ප. 1 0 13

එවැනි ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව කිබෙනබව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔහුකර කිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.  
ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සුමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1896 ක්ව අගෝස්තු මස 24 වෙනි දින පස්වරු දෙකට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකමද කියා කියා සිටින්නට ඔහුලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුබව මෙයින් දැනගත යුතුයි.

වම් 1896 ක්ව ජූලි මස 24 වෙනි දින මහනුවර කවිචේරියේදීය.  
ඇලස්සන් ඩේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ත.

1876 ම (රූප) - තනු 3 ම ඉලසකසප්පතනු 7 ම පිරිවිණ පිරකාරම කල්ලුදෙකක ඉන්නුම පතිරකක ජෙවෙකටු වේණදියතාන පිනනාප්පොලවපමිම කාණිය, අමතාවතු :—  
පිරතමපදත්තු ඉලසකක 4,656. ශ්‍රීසිසි—දෙන්නලුමපුටො.

නුණංගි	කාණියිනනු පෙයා.	විවාරය.	චරිතනාගි.	විසාලය.
E 797	පෙපොසරුදෙය පිටප	චුතුලුකාම	දෙතදෙසසි	අ. ග්‍රා. ප. 1 0 13

ගෙිතනුකකොන්වතනකාන ගතනනුසෙය්පුපපි. 1876 ම (රූප) - තනුක කාණියිගෙිතනුකකොනවතෙප්පහ්‍රිය පදපදතනනු 6 ම පිරිවිණ ඉහ්පාමකිනින පිරකාරම මත්තිරාලොකුනිප් සපෙයිනනු ඉලොසනෙයුදන ජෙසාතිපතිවරුන් ඉනෙකුක ක්‍රමනිසෙය්තිරුප්පතල, අක්කාණියෙය ඉදසිලුප්පකකොනන අරසාප්පියාආ ඉනෙණියිලුකකිලා ඉනෙපත 7 ම පිරිවිණපපි වේණදියපිරකාරම නාන චුතනෙකකොන්ගි පිරසිත්තමාය් විනෙපරලුසෙයකිනෙ.

මෙහුකිත කාණියිකු චරිතනුපෙසකිනෙආසලනුම තාමාක අලවනු අවරවනුදෙය කාරියකාරාආ ඉලාමාය 1896 ම (රූප) ඉවනිමාසම 24 හ් ජෙසියිවනු 2 මනියකු කනාදි කප්පෙරියිව ඉනෙමුනෙපාක මෙවිප පදපිත තත්තමකු අක්කාණියිලුඉනෙ චදනෙතකිනිනනු තනෙමෙයෙයුම අව්වදනෙතකුකුකාය්ත තාම සාති කුම චරිතනුකකිනින තොකෙයෙයුම විවරකකිලායුම පොලවනුපපි. චුතලු අවරකෙලිපතිහ් කෙදමක කොන්ප්පිනෙ.

කනාදි කප්පෙරි,  
1896 ම (රූප) ඉදිම 24 හ් ජෙසි.  
ඉලෙනෙසෙ පෙවි,  
අරසාප්පි ඉසෙණෙම.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for building a dispensary, to wit :—  
Preliminary plan 2,191. Village—Pottuvil in Panama pattu.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
P 53	Government dispensary premises	Garden	1, Bandurale Kaluappu ; 2, Kanakkar Ukkuman ; 3, Kanakkar Tenupiyan ; 4, Kanakkar Katiraman	0 1 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at this Kachcheri on Monday, August 31, 1896, at 1 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Batticaloa Kachcheri,  
July 27, 1896.

W. A. G. HOOD,  
for Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3නේ ආදාපනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නම්—ආණ්ඩුවේ බේන් බෙදු විකිනීමට ස්ථානයක් සාදනපිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වෛ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආදාපනුයේ හත්වෙනි කාණ්ඩයේ කර තිබෙන 'පොර්ට්ලන්ඩ්' ප්‍රකාරයට කාරකමත් ක්‍රියාවේ වන්දනාදා ඇතුළු උතුරු වගන්තියෙන් නිසි ආකාර වට අතලැබී තිබේ, ඒ ඉඩම වනම්:—

පිනියම 2,191. ගම—පානම්පත්තුවේ පොදුවිල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මගන.
P 53	ආණ්ඩුවේ බේන් බෙදු විකුනන ස්ථානය	වතුබිම	1 බන්දුරුල කළුපේ, 2 කනකර් උක්කුමාන්, 3 කනකර් තම්බියා, 4 කනකර් කතිරමාන්	0 1 0

එබැවින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බහුකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අත වෛ 1896 ක්වු අගෝස්තු මස 31 වෙනි දින දවල් එනේ කනිසමට මෙම කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට බහු වා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට බහු වා මෙයින් දැනගත යුතුයි.

වෛ 1896 ක්වු ජූලි මස 27 වෙනි දින මධ්‍යම ඉඩම් කවිවේරියේදීය. ඩබ්ල්. ජී. ඒ. ඩබ්ලිව්, ආණ්ඩුවේ ඒජන්ත වමන.

1876 ම (බ්‍රහ්-පනු 3 ම) මුලකසස්සඳුපනුයේ 7 ම පිරිවිණ් පිරකාරයට අරාජාසියයින් මරුණ් තුස්සාලේ ගනනු මධ්‍යම පිරිවිණ් ජේතවනෙකු වෙණ්දිය තාන පිණිසා ස්ථානයට සොලවනු ලබන කාණිය, ආණ්ඩුවේ:—

පිරිවිණ් පනු මුලකසම 2,191. ප්‍රතිපිණි—වපාත තුල්ව පාණ්මයට පනු කි.

නො.	කාණියයනු පෙයර්.	විවරය.	උරුමකරුගේ නම.	විෂාලය.
P 53	අරාජාසියයින් මරුණ් තුස්සාලේ වගන	තොට්ටුපුම්	1 වණ්දුරුල කුණුමාන්, 2 කනකර් උක්කුමාන්, 3 කනකර් තම්බියා, 4 කනකර් කතිරමාන්	0 1 0

උරුමකරුගේ වගන තාන උරුමකරුට පෙයරු 1876 ම (බ්‍රහ්-පනු 3 ම) කාණියට උරුමකරුගේ වගන පවත්වා ගැනීම සඳහා 6 ම පිරිවිණ් උරුමකරුගේ පිරකාරයට මරුණ් තුස්සාලේ ජේතවනෙකු වෙණ්දිය තාන පිණිසා ස්ථානයට සොලවනු ලබන කාණිය, ආණ්ඩුවේ:—

මෙහි මුලකසම කාණියට උරුමකරුගේ වගන පවත්වා ගැනීම සඳහා 1896 ම ජූලි මස 31 වෙනි දින දවල් එනේ කනිසමට මෙම කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට බහු වා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට බහු වා මෙයින් දැනගත යුතුයි.

මධ්‍යම ඉඩම් කවිවේරියේදී, 1896 ම ජූලි මස 27 වන දින. ඩබ්ල්. ජී. ඒ. ඩබ්ලිව්, අරාජාසියයින් ඉන්සාලුකරු.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a general cemetery, to wit:—

Preliminary plan 608. Village—Rakwana in the Medapattu of Atakalan korale in the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
V 76	Yakdigalahenawatta	Tea about 8 years old	Nawatihami Gan-arachchi	0 0 39
W 76	Do.	Chena 8 years old	do.	4 3 22

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Rakwana on September 28, 1896, at 1 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Ratnapura Kachcheri, August 4, 1896. W. E. DAVIDSON, Acting Government Agent.



## REVENUE NOTICES.

Statement of the Sale of Salt in each Province during April, 1896, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on April 1, 1896	360,744	92	110,563	0	257,516	28	25,967	56	754,791	64
Since received	—	—	5,645	0	—	—	—	—	5,645	0
Surplus	—	—	—	—	—	—	—	—	—	—
	360,744	92	116,208	0	257,516	28	25,967	56	760,436	64
Issued for consumption in the Province	4,448	56	6,675	0	2,910	0	1,100	0	15,133	56
Do. removal to released districts, &c.	14,346	56	3,664	0	—	—	1,025	0	19,035	56
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	253	56	—	—	5	0	370	56	629	0
	19,048	56	10,339	0	2,915	0	2,495	56	34,778	0
Balance on April 30, 1896	341,696	36	105,869	0	254,601	28	23,472	0	725,638	64

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 651,006·83), which has not yet been removed to Store :—

North-Western Province	...	...	Cwt.	lb.
Southern Province	...	...	613,644	0
			37,362	83
Total	...	...	651,006	83

Audit Office,  
Colombo, July 30, 1896.

F. R. SAUNDERS,  
Acting Controller of Revenue.

Statement of the Sale of Salt in each Province during May, 1896, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on May 1, 1896	341,696	36	105,869	0	254,601	28	23,472	0	725,638	64
Since received	13,174	0	7,498	0	—	—	—	—	20,672	0
Surplus	—	—	—	—	—	—	—	—	—	—
	354,870	36	113,367	0	254,601	28	23,472	0	746,310	64
Issued for consumption in the Province	2,350	28	2,846	0	3,177	0	1,052	0	9,425	28
Do. removal to released districts, &c.	21,628	84	1,043	0	8,000	0	520	0	31,191	84
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	250	28	—	—	—	—	42	102	293	18
	24,229	28	3,889	0	11,177	0	1,614	102	40,910	18
Balance on May 31, 1896	330,641	8	109,478	0	243,424	28	21,857	10	705,400	46

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed salt in the North-Western and Southern Provinces (estimated at cwt. 630,334·83), which has not yet been removed to Store :—

North-Western Province	...	...	Cwt.	lb.
Southern Province	...	...	600,470	0
			29,864	83
Total	...	...	630,334	83

Audit Office,  
Colombo, August 4, 1896.

F. R. SAUNDERS,  
Acting Controller of Revenue.

## Statement of Arrack Distilled during the Quarter ended June 30, 1896.

	WESTERN PROVINCE.	SOUTHERN PROVINCE.		TOTAL.
	Kalutara District.	Galle District.	Matara District.	
	Gallons.	Gallons.	Gallons.	Gallons.
Balance on March 31, 1896 ...	2,027	7,322	1,109	10,458
Distilled during the quarter ended June 30, 1896 ...	145,422	35,359	3,906	184,687
Total ...	147,449	42,681	5,015	195,145
Quantity issued during the quarter ...	126,411	28,100½	4,284	158,795½
Balance in store on June 30, 1896 ...	21,038	14,580½	731	36,349½

Audit Office,  
Colombo, August 4, 1896.

F. R. SAUNDERS,  
Acting Auditor-General.

NOTICE is hereby given that on Tuesday, September 15, 1896, the Government Agent for the Western Province will put for sale by public auction, at the Colombo Kachcheri, at 1 P.M., the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1897.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

## TOLLS ON TRUNK ROADS.

## A.—Municipal Tolls.

1. (a) Toll at the Victoria bridge. Clears the draw-bridge (b).  
(b) Toll at the draw-bridge. Clears the Victoria bridge (a).  
(c) Toll at the bridge at Urugodawatta.  
(d) Toll at the ferry at Pasbetal.  
(e) Toll at the canal at the draw-bridge (b).  
(f) Toll on the road from Wellampitiya to Dematagoda.
2. (a) Toll at the Bambalapitiya bridge over the Kirilapone canal. Clears the toll at the 4th milepost on road from Colombo to Kotte (c).  
(b) Toll at or near the Kirilapone bridge near the 4th milepost on the Galle road.  
(c) Toll on the road from Colombo to Kotte. Clears the Bambalapitiya bridge (a).  
(d) Toll on the road from Nugegoda to Nārahenpita at or near its junction with the North and South Base line road.
3. Toll at the ferry, Mutwal.
4. Toll at the Lock-gate; St. Sebastian.

## B.—On the Negombo Road.

1. Toll at the Dandugama bridge.
2. Toll at the Toppu bridge.

## C.—On the Kandy Road.

1. Toll between 10th and 12th mileposts at Eldeniya.
2. Toll between the 21st and 23rd mileposts at Alutgama.

## D.—On the Galle Road.

Toll between the 14th and 15th mileposts.

## E.—On the Ratnapura Road.

1. Toll at Embulgama bridge at or near the 13th milepost.
2. Toll between 23¼ and 23½ mileposts (Kosgama).
3. Toll at Sitawaka bridge. Clears the toll at the Getaheta bridge.

## TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

## A.—Colombo District.

1. Toll on the road from Ja-ela to Henaratgoda at or near the 21st milepost.
2. Toll on the road from Kelaniya to Henaratgoda between the 12th and 13th and 20th and 21st mileposts, and Toll on the road from Talawatuhenpita to Udupila at or near Madarawa bridge.
3. Toll on the road from Alutgama to Radawana between the 3rd and 4th mileposts.
4. Toll on the road from Pasyala to Hanwella at the Hanwella ferry.
5. Toll on the road from Pasyala to Hanwella at Ellakkala near the 2nd milepost.
6. Toll on the road from Pugoda to Kosgama at the Pugoda ferry.

7. Toll on the road from Kotte to Kaduwela between the 8th and 9th mileposts ; Toll on the road from Pore to Bope at the junction with the Panagoda-Henpita road between the 15th and 16th mileposts on the Bope side of the junction. Payment at one clears the other.
8. Toll on the road from Hanwella to Nambapana at Mipe between the 3rd and 4th mileposts.
9. Toll on the road from Colombo to Kesbewa between the 10th and 11th mileposts at Bokundara ; Toll at Kospalankissa bridge.
10. Toll on the road from Mirihana to Mattegoda at or near the 12th milepost.
11. Toll on the road from Angulana to Wewala at the Wewala ferry.
12. Toll on the Hendala canal ; Toll on the Pamunugama canal. Payment at one clears the other. Toll at Gorakagahatupola and the ferry at Tarakuliya.
13. Toll on the Kitanpahuwa canal.
14. Toll on the road from Veyangoda to Attanagala at its junction with the Kandy road.
15. Toll on the road from Talawatugoda to Hokandara.

B.—Negombo District.

1. Toll on the road from Negombo to Giriulla between the 4th and 6th mileposts ; Toll on the road from Negombo to Giriulla between the 8th and 9th mileposts. Payment at one clears the other.
2. Toll on the road from Negombo to Giriulla between the 16th and 18th mileposts.
3. Toll on the road from Negombo to Giriulla at the Giriulla bridge.
4. Toll on the road from Negombo to Minuwangoda at a point 370 yards east of the Andiambalama bridge.
5. Toll on the road from Negombo to Dunagaha at Miriswatta between the 6th and 7th mileposts.
6. Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.
7. Toll on the road from Ja-ela to Minuwangoda at the Kotugoda bridge.
8. Toll on the road from Siduwa to Henaratgoda at the Siduwa ferry.
9. Toll on the road from Minuwangoda to Kotadeniyawa at a spot within a quarter of a mile from the 26th milepost.
10. Toll on the road from Kotadeniyawa to Mirigama near the railway crossing at Mugurugampola.
11. Toll on the road from Pasyala to Giriulla at Malahewa near the second milepost ; Toll on the road from Pasyala to Giriulla at Kandangomuwa near the 9th milepost. Payment at one clears the other.
12. Toll on the Negombo canal at Pallansena bridge ; Toll on the Negombo canal at the bridge at the entrance of the canal on the Custom-house road. Payment at one clears the other.
13. Toll at the Mutuwadiya ferry.

C.—Kalutara District.

1. Toll on the road from Panadure to Nambapana between the 30th and 31st mileposts, now kept between the new 14th and 15th mileposts from Panadure.
2. Toll on the road from Tebuwana to Kalutara from Palatota to Nagoda and from Nagoda to Agalawatta at their junction ; Toll on the road from Kalutara to Agalawatta at Dodangoda. Payment at one clears the other. Toll between the 29th and 30th mileposts on the Galle road. Clears and is cleared by toll at Nagoda.
3. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment of toll at one place clears the other at Nugegoda, Mawala, and Rukgahatupola. Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at this station clears the tolls at Mawala, at Wisidagama, at Bandaragama, and at Rukgahatupola. Toll at Bandaragama on the road from Horana to Bolgoda. Clears tolls at Nugegoda, at Mawala, at Wisidagama, and Rukgahatupola. Toll at Rukgahatupola ferry ; Toll on the road from Wadduwa to Morontuduwa. Clears the tolls at Nugegoda, Mawala, Wisidagama, and Rukgahatupola ferry.
4. Toll at the Digala ferry.
5. Toll at the Kitulgahawatta ferry.
6. Toll at the Munamalwatta bridge and Toll within the first half mile of the Pelawatta road, the measurement of which commences from the Horawela junction. Payment at one clears the other.
7. Toll at the Angurattota ferry.
8. Toll at the Kepu-ela ferry and Toll at the ferry at Galpata. Payment at one clears the other.
9. Toll on the old Kalutara canal at Kepu-ela Modara ; Toll at the old Kalutara canal at Galtude. Payment at one clears the other. Toll on the new Kalutara canal at Etanamada ; Toll on the new Kalutara canal at Hataramodara. Payment at one clears the other.
10. Toll on the road from Pamankada to Horana between the 18th and 19th mileposts.
11. Toll at the Henamulla and Gorakapola ferries. Payment at one clears the other.

Government Agent's Office,  
Colombo, August 5, 1896.

A. R. DAWSON,  
Government Agent.

වර්ෂ 1897 ක්‍රිස්තු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන බස්නාහිර දිසාවේ පාලම් රේන්ද වර්ෂ 1896 ක්‍රිස්තු සැප්තැම්බර් මස 15 වෙනි අඟහරුවාදා දවල් 1කේ කනිස මට කොළඹ කවිවේරයේදී බස්නාහිර දිසාවේ ඒජන්තවරුන්ගේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව මෙයින් දන්වනුය.

ආනුමිකාරයා විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් සල්ලිවලින් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම උතුමානන්වගන්සේ විසින් සාරගන්නට කෙරුණිම ඔහුගේ ඉල්ලීම උතුමානන්වගන්සේ විසින් ඒන්තුගන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංශුවකට වටිනා ඇප ඒන්තුගන් මුද්‍ර ඔප්පුවලින් හෝ තුණෙන් පංශුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පුර්ණ කරන්නට ඕනෑය.

ඇප පිණිස තිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්නාන්සේට ගෙවියයුතු මුදල වදා, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පුර්ණකරීමටද, ඉඩම් කන්සේරුකිරීමට සහ ඇප ඔප්පු රෙජිස්තර් කෙරීමට ගෙවිය යුතු මුදලක් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තිබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිටිප්‍රඵම ඇපේකට නොහොත් උකසකට ගවුන්හැකි බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ත්‍රාර්තුවෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විෂයද ම ඇප තබන අය විසින් දැරියයුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ මෙහි දැනගන්නට පුළුවන.

ප්‍රධාන පාරවල්වල පාලම් රේන්ද.

A.—නගරයට අයිති පාලම්.

1. (a) වික්ටෝරියා පාලමට ගෙවූ විට උඩඅදින පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (b).  
 (b) උඩඅදින පාලමට ගෙවූ විට වික්ටෝරියා පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a).  
 (c) ඌරුගොඩවත්තේ පාලමද.  
 (d) පස්බෙකල් නමැති තොටුපලද.  
 (e) උඩඅදින පාලමේ ඇලරේන්දයද (b).  
 (f) වැල්ලුපිටියේ සිට දෙමටගොඩට යන පාරේ රේන්දයද.
2. (a) කිරිල්ලපනේ ඇලට උඩින් දැනිබෙන බම්බලපිටියේ පාලමට ගෙවූ විට කොළඹ සිට කෝච්චේට යන පාරේ හැතැක්ම 4රේ කනුවේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන (c).  
 (b) ගාල්ලට යන පාරේ හැතැක්ම 4රේ කනුව සමීපයේ තිබෙන කිරිල්ලපනේ පාලම් රේන්දයද.  
 (c) කොළඹ සිට කෝච්චේට යන පාරේ රේන්දපලට ගෙවූ විට බම්බලපිටියේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a).  
 (d) නුගේගොඩ සිට නාරාහේන්පිටට යන පාරේ උතුරු සහ දකුණු බේස්ලයික් පාරේ හන්දිවෙන ස්ථානයෙහි තොගොත් ඊට හුදුරුව තිබෙන රේන්දපලද.
3. මෝදර තොටුපල් රේන්දයද.
4. සත්තබස්තියමේ ඇලරේන්දයද.

B.—මිහඹුවට යන පාරේ.

1. දඹුලම පාලම් රේන්දයද.
2. කෝප්පු පාලම් රේන්දයද.

C.—මහනුවරට යන පාරේ.

1. හැතැක්ම 10යේ සහ 12යේ කනු අතරේ ඇල්දෙනියේ පාරේ රේන්දයද.
2. හැතැක්ම 21කේ සහ 23යේ කනු අතරේ අඵන්ගම පාරේ රේන්දයද.

D.—ගාල්ලට යන පාරේ.

හැතැක්ම 14රේ සහ 15යේ කනු අතරේ පාරේ රේන්දයද.

E.—රත්නපුරේට යන පාරේ.

1. හැතැක්ම 13යේ කනුවේ සමීපයේ තිබෙන ඇඹුල්ගම පාලම් රේන්දයද.
2. හැතැක්ම 23½ සහ 23¾ කනු අතරේ කොස්ගම පාරේ රේන්දයද.
3. සීතාවක පාලමට ගෙවූ විට ගැටහැත්තේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කුවේ.

1. ජ්ඤාලේ සිට හෙතරන්ගොඩට යන පාරේ හැතැක්ම 21කේ කනුව ලඟ රේන්දයද.
2. කැලණියේ සිට හෙතරන්ගොඩට යන පාරේ හැතැක්ම 12යේ සහ 13යේ සහ හැතැක්ම 20යේ සහ 21කේ කනු අතරේ රේන්දය සහ මදුරුවේ පාලම සමීපයේ තිබෙන තලවතුහේන්පිට සිට උඩු පිලට යන පාරේ රේන්දයද.
3. අඵන්ගම සිට රදවෘතට යන පාරේ හැතැක්ම 3යේ සහ 4රේ කනු අතරේ රේන්දයද.
4. පස්සාලේ සිට හන්වැල්ලට යන පාරේ හන්වැල්ලේ තොටුපල් රේන්දයද.
5. පස්සාලේ සිට හන්වැල්ලට යන පාරේ හැතැක්ම 2කේ කනුවට හුදුරුව එල්ලක්කල තිබෙන රේන්දයද.
6. පුගොඩ සිට කොස්ගමට යන පාරේ පුගොඩ තොටුපල් රේන්දයද.
7. කෝච්චේ සිට කඩුවෙලට යන පාරේ හැතැක්ම 8වේ සහ 9යේ කනු අතරේ රේන්දයද, පොරේ සිට බෝපේට යන පාරේ හැතැක්ම 15වේ සහ 16යේ කනු අතරේ පනාගොඩ හේන්පිට පාරේ බෝපේපැන්නේ හන්දියේ රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්ද පලෙන් නිදහස්ව යන්ට පුළුවන.
8. හන්වැල්ලේ සිට නඹාපානට යන පාරේ හැතැක්ම 3යේ සහ 4රේ කනු අතරේ මිපේ තිබෙන රේන්දයද.
9. කොළඹ සිට කැස්බෑවට යන පාරේ හැතැක්ම 10යේ සහ 11යේ කනු අතරේ බෝකුන්දර රේන්ද පලද, කොස්පලන්තිස්සේ පාලම් රේන්දයද.
10. මිරිසවෙහි සිට මන්නේගොඩට යන පාරේ හැතැක්ම 12යේ කනුව ලඟ රේන්දයද.
11. අඹුලානේ සිට වැවලට යන පාරේ වැවල තොටුපල් රේන්දයද.
12. හැදල ඇලරේන්දයද, පමුනුගම ඇලරේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්ද පලෙන් නිදහස්ව යන්ට පුළුවන. ගොරකගහ තොටුපල් රේන්දය සහ තාරුකුලියේ තොටුපලේ රේන්දයද.
13. කින්නන්පහුවේ ඇලරේන්දයද.
14. වේගන්ගොඩ සිට අත්තනගල්ලට යන පාරේ නුවර පාරට හන්දිවෙන ස්ථානයෙහි පිහිටි රේන්දයද.
15. තලවතුගොඩ සිට හෝකන්දර යන පාරේ රේන්දයද.

B.—මිහඹු දිස්ත්‍රික්කුවේ.

1. මිහඹුවේ සිට ගිරිල්ලට යන පාරේ හැතැක්ම 4රේ සහ 6යේ කනු අතරේ රේන්දයද, මිහඹුවේ සිට ගිරිල්ලට යන පාරේ හැතැක්ම 8වේ සහ 9යේ කනු අතරේ රේන්දයද.—මෙයින් එක රේන්ද පලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
2. මිහඹුවේ සිට ගිරිල්ලට යන පාරේ හැතැක්ම 16යේ සහ 18වේ කනු අතරේ රේන්දයද.
3. මිහඹුවේ සිට ගිරිල්ලට යන පාරේ ගිරිල්ලේ පාලම් රේන්දයද.
4. මිහඹුවේ සිට මිනුවන්ගොඩට යන පාරේ ආභිඅම්බලමේ පාලමට නැගෙනහුරෙන් ජර 37කට ඇතිත් තිබෙන රේන්දයද.
5. මිහඹුවේ සිට දුනාගහට යන පාරේ හැතැක්ම 6යේ සහ 7යේ කනු අතරේ මිරිස්වත්තේ තිබෙන රේන්දයද.

6. සෙල්ලන්ක.හන්දියේ සිට අඵතාපලට යන පාරේ හැකැක්ම 5හේ කනුවලග රේන්දයද.
7. ජෑලේ සිට මිනිවන්ගොඩට යන පාරේ කොටුගොඩ පාලමරේන්දයද.
8. සිදුවේ සිට හෙතරන්ගොඩට යන පාරේ සිදුවේ කොටුපල් රේන්දයද.
9. මනුවන්ගොඩ සිට කොටුදෙණියාවට යන පාරේ හැකැක්ම 26යේ කනුවේ සිට හැකැක්ම කාලක් ඇතුලත සානගේ තිබෙන රේන්දයද.
10. කොටුදෙණියාවේ සිට මිරිගමට යන පාරේ මුතුරුගමපල තිබෙන රේල්පාරේ හන්දියට නුදුරුව රේන්දයද.
11. පස්සාලේ සිට ගිරිලල්ලට යන පාරේ හැකැක්ම 2කේ කනුවට නුදුරුව මල්ලැහැවේ රේන්දයද, පස්සාලේ සිට ගිරිලල්ලට යන පාරේ හැකැක්ම 9යේ කනුවට නුදුරුව කදන්ගමුවේ රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
12. මිහවු ඇලේ පල්ලන්සේනේ පාලම රේන්දයද, මිහවු ඇලේ පාලමේ ඇලට ඇතුල්වෙන සානගේ රේගුවට යන පාරේ පාලම රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
13. මුතුමාසියේ කොටුපල් රේන්දයද.

C.—කඵතර දිස්ත්‍රික්කුවේ.

1. පානදුරේ සිට නමාපානට යන පාරේහැකැක්ම 30හේ සහ 31කේ කනුඅතරේ රේන්දයද. දූතට තබා තිබෙන්නේ පානදුරේ සිට හැකැක්ම 14රේ සහ 15වේ කනු අතරේය.
2. තෙවුවන සිට කඵතරට යන පාරේ පාලාගොට සිට නාගොඩට සහ නාගොඩ සිට අගලවත්තට යන පාරේ හන්දියේ රේන්දයද, කඵතර සිට අගලවත්තට යන පාරේ දෙඩන්ගොඩ රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. භාල්ලට යන පාරේ හැකැක්ම 29යේ සහ 30හේ කනුඅතරේ රේන්දයද.—මෙම රේන්දයට ගෙවූ විට නාගොඩ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන්වා පමණකුත් ගොව. නාගොඩ රේන්දපලට ගෙවූ විට මෙම රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
3. විසිදුගම සිට වැව්ටට යන පාරේ රේන්දය. මෙම රේන්දපල බන්ධාරගම රේන්දපල සමග එකක් සේ සලකනු ලැබේ. මෙකී රේන්දයෙන් එක සානසකට ගෙවූ විට නුගේගොඩ, මාවල සහ රුක් ගහතොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන. බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ නුගේගොඩ ඇලේ පාලම රේන්දයද. මේ සානසට ගෙවූ විට මාවල, විසිදුගම, බන්ධාරගම සහ රුක්ගහතොටුපල්වලින් නිදහස්ව යන්ට පුළුවන. බන්ධාරගම තිබෙන හොරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද. මෙම රේන්දයට ගෙවූ විට නුගේගොඩ, මාවල, විසිදුගම සහ රුක්ගහ තොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන. රුක්ගහ තොටුපලේ තොටුපල් රේන්දයද. වාද්දුවේ සිට මොරන්තුවුවට යන පාරේ රේන්දයද. මෙම රේන්දයට ගෙවූ විට නුගේගොඩ, මාවල, විසිදුගම සහ රුක්ගහතොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
4. දිගල තොටුපල් රේන්දයද.
5. කීතුල්ගහවත්තේ තොටුපල් රේන්දයද.
6. මුනමල්වත්තේ පාලම රේන්දය සහ හොරවල හන්දියේ සිට පැලවත්තට යන පාරේ හැකැක්ම බාගසක් ඇතුල තිබෙන පාරේ රේන්දයද—එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
7. අතුරුවාතොට තොටුපල් රේන්දයද.
8. කැපුඇලේ තොටුපල් රේන්දය සහ ගල්පාන තොටුපල් රේන්දයද—එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
9. කඵතර පරණ ඇලේ කැපුඇල මෝදර තිබෙන රේන්දයද, කඵතර පරණ ඇලේ ගල්කුඹේ රේන්දයද. එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. කඵතර අඵන්ඇලේ එතනමඩ රේන්දයද, කඵතර අඵන්ඇලේ හතරමෝදර රේන්දයද.—එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
10. පාමන්කඩ සිට හොරතට යන පාරේ හැකැක්ම 18වේ සහ 19යේ කනු අතරේ රේන්දයද.
11. හේනේමුල්ලේ සහ හොරකපොල තොටුපල් රේන්දයද, මෙයින් එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 5 වෙනි දින කොළඹ කවිචේරියේදීය.

ඒ. ආර්. ඩෝසන්, ආණ්ඩුවේ ඒජන්තකාරය.

NOTICE is hereby given that on Tuesday, August 11, 1896, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from September 1, 1896, to June 30, 1897, and Toll Rents from September 1 to December 31, 1896, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of July, 1896.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Colombo, Kalutara, and Negombo.

Bridges.—Embulgama, Andiambalam, Sitawaka, Giriulla, Toppu, Dandugama, Kotugoda, Grandpass, Bamba-lapitiya.

Canals.—Kalutara, Lock-gate at St. Sebastian, Hendala, Kittampahuwa, Negombo.

Ferries.—Hanwella, Kitulgahawatta, Pugoda, Siduwa, Anguruatota, Kepuela, Mutuwadiya, Mutwal, Digala, Henamulla.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Paman-kada to Horana, Hanwella to Nambapana, Negombo to

Dunagaha, Selathandiya to Alutapola, Veyangoda to Attanagala, Pasyala to Giriulla, Kotte to Kaduwela, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Bandaragama to Was-kaduwa, Alutgama to Radawana, Colombo to Kesbawa, Colombo to Avisawella, Colombo to Galle between 14th and 15th mileposts, Minuwangoda to Kotadeniyawa Kotadeniyawa to Mirigama, Colombo to Kandy between 21st and 23rd mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Giriulla between 16th and 18th mileposts.

The Kachcheri, Colombo, July 31, 1896.

A. R. DAWSON, Government Agent.

වර්ෂ 1896 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් වර්ෂ 1897 ක්වූ ජූනි මස 30 වෙනි දින දක්වා බස්කාරීර් දිසාවේ මෙහි පහත සඳහන්වෙන කොයිසම් අරන්කු රේන්දයක් සහ වර්ෂ 1896 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා



පාලම් රේන්දයක් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් වර්ෂ 1896 ක්ෂු ජූලි මාසේ මාසවලදී වර්ෂ 1896 ක්ෂු අගෝස්තු මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් ඔහුන්ගේ අලාභීව වෙනුවට එකී රේන්ද වර්ෂ 1896 ක්ෂු අගෝස්තු මස 11 වෙනි අඟහරුවාද දවල් දෙකේ කැනීමට කොළඹ කවිවේරියේදී නැවත විකුණනව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනැය.

මිගමුවේද, කොළඹ සහ කළුතර අරක්කු රේන්දද, කොටුගොඩද, ඇඹුල්ගමද, ආභිඅම්බලමේද, දඹුගමද, කෝප්පුවේද, සිතාවකද, ගිරිලේලේද, නාගල ගම්කොවේ සහ බිම්බලපිටියේත් පාලම් රේන්දද.

මිගමුවේද, හැදලද, කළුතරද, සන්තබස්සියමේ සහ කිත්තපහුවේත් ඇලරේන්දද.

සේනේමුල්ලේද, මෝදරද, දිගලද, හන්වැල්ලේද, කිතුල්ගමවත්තේද, පුගොඩද, සිදුවේද, අඟුරුවානොවේද, කැපු ඇලේ සහ මුතුමාසියේත් කොටුපල් රේන්දද.

ජූලි මාසේ සිට හෙතරත්ගොඩවද, පස්සාලේ සිට හන්වැල්ලවද, මිරිසානේ සිට මන්තේගොඩවද, කැලනියේ සිට හෙතරත්ගොඩවද, පාමන්කඩ සිට ගොරනවද, හන්වැල්ලේ සිට නඹාපානවද, මිගමුවේ සිට දුනාගහවද, මිනුවන්ගොඩ සිට කොටදෙකියාවවද, සෙල්ලන්ත හන්දියේ සිට අළුතාපොලවද, වේසන්ගොඩ සිට අන්තනල්ලවද, පස්සාලේ සිට ගිරිලේලවද, කෝවිවේ සිට කඩුවෙලවද, පානදරේ සිට නඹාපානවද, මිගමුවේ සිට ගිරිලේලව සහ පාරේ හැතැන්ම 4වේ සහ 6වේද, 8වේ සහ 9වේ කනු අතරේද, කොළඹ සිට නුවරට සහ පාරේ හැතැන්ම 10වේ සහ 12වේ කනු අතරේද, 21වේ සහ 23වේ කනු අතරේද, බන්ධාරගම සිට වස්කඩුවවද, අළුත්ගම සිට රදවෘතවද, කොළඹ සිට කැස්බෑවවද, කොළඹ සිට අවිස්සාවේල්ලවද, කොටදෙකියාවේ සිට මිරිගමවද, කොළඹ සිට ගාල්ලව සහ පාරේ හැතැන්ම 14වේ සහ 15වේ කනු අතරේද, 29වේ සහ 30වේ කනු අතරේද, මිගමුවේ සිට ගිරිලේලව සහ පාරේ හැතැන්ම 16වේ සහ 18වේ කනු අතරේද, සහ පාරේ තිබෙන රේන්දද.

ඒ. ආර්. චෝසන්,  
ආණ්ඩුවේ ඒජන්ත වමිහ.  
වර්ෂ 1896 ක්ෂු ජූලි මස 31 වෙනි  
දින කොළඹ කවිවේරියේදීය.

THE building in Galle Buck yard, lately used as Harbour Foreman's Offices, will be sold by public auction on Monday, August 10, 1896, at 12 noon. The purchaser should remove the materials within ten days from date of sale.

H. WARD,  
for Director of Public Works.  
Colombo, July 29, 1896.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Toll from August 15 to December 31, 1896, on Thursday, August 13, 1896, at 1 P.M. :-

The ferry toll rent at Halpatota.  
The purchaser must deposit one-half of the purchase amount on the day of sale in cash as security for the rent.

Reason for Re-sale.  
Non-payment of the instalments for June and July, 1896.  
G. COOKSON,  
for Government Agent.  
Galle Kacheheri,  
August 3, 1896.

වර්ෂ 1896වේ අගෝස්තු මස 15 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්දය පළමු ගැනුම්කාරයන්ගේ අප්‍රයෝජනයට ඒජන්තවරයාගේ විසින් අගෝස්තු

මස 13 වෙනි මුහස්සන්ද දවල් පිහුටේ එකට ප්‍රසිධ වෙන්දේසියේ දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත. එනම් :-

1. හල්පානොව නොටුපල රේන්දය.  
ඉල්ලම්කාරයින් විසින් රේන්දය ගත්ට දෙන මුදලෙන් දෙකෙන් පංශුවක් රේන්දේට ඇප පිණිස අත් සිට ගෙවන්නට ඕනැය.  
දෙවනු විකුණන්නට යෙදෙන කාරණය නම් 1896වේ ජූලි මාසයට සහ ජූලි මාසයට ගෙවන්නට ඕනැ මුදල නොගෙවී තිසාය.

ඒ. කුක්සන්,  
ආණ්ඩුවේ ඒජන්තවරයා වෙනුවට.

වර්ෂ 1896 ක්ෂු අගෝස්තු මස 3 වෙනි  
දින ගාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at the Ratnapura Kacheheri on Saturday, September 12, 1896, commencing at 1 o'clock P.M., upon the conditions specified below :-

- Ratnapura District.  
1. Toll at Kuruwita bridge.  
2. Toll at Getaheta bridge.  
3. Toll at Kahawatta bridge.  
4. Toll at Bilihul-oya bridge.  
5. Toll at Demuwatta ferry.  
6. Toll at Idangoda ferry.  
7. Road toll between 58th and 59th mileposts, Katan-dola.  
8. Road toll between 65th and 66th mileposts, Patakada.  
9. Road toll between 72nd and 73rd mileposts, Hunuwala.  
10. Road toll between 82nd and 83rd mileposts, Balangoda.  
11. Road toll between 81st and 82nd mileposts, Rakwana.

- Kegalla District.  
1. Toll at Ambepussa bridge.  
2. Toll at Anguruwila bridge near Kegalla.  
3. Toll at Mawanella bridge (together with the toll at Kadigamuwa) between the 3rd and 4th mileposts on the road from Rambukkana to Dolosbage.  
4. Toll at Maha-oya bridge near Polgahawela.  
5. Toll at Gewilipitiya near the 16th milepost on the road from Rambukkana to Dolosbage.  
6. Toll at Bibili-oya bridge near Kitulgala.  
7. Toll at Arandera ferry.  
8. Toll on the road from Kegalla to Bulatkohopitiya at Hapuwita.  
9. Toll on the road from Warakapola to Ruwanwella at Mayinoluwa.  
10. Toll at junction of the road from Yatiyantota to Karawanella and from Ruwanwella to Karawanella.  
11. Tolls at and near Ruwanwella, viz. :-  
(1) Within one mile of the bridge over the Gurugoda oya at Ruwanwella.  
(2) At the ferry over the Kelani-ganga at Ruwanwella.  
(3) At the ferry over the Gurugoda-oya at Anguruwella near Ruwanwella.  
(4) At the paved ford over the Ritigaha-oya near Ruwanwella. Payment at one toll to clear all four.

Conditions of Sale.  
Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.  
The ten per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.  
No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

Ratnapura Kachcheri, W. E. DAVIDSON, August 4, 1896. Acting Government Agent.

වෂී 1897 ක්වු ජනවාරි මස පළමුවෙනි දින පටන් දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන සබරගමු දිසාවේ ගොවුපල් පාලම් රේඛා පහත දක්වන කොන්දේසිවලට යටත්ව වෂී 1896 ක්වු සැප්තැම්බ් මස 12 වෙනි සැනිදින පස්වරු එකට පටන් ගෙන රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුනනට යෙදෙන බව මෙයින් දැනුම්දෙමි.

**රත්නපුරේ දිස්ත්‍රික්කයේ.**

1. කුරුචිටි පාලම් රේඛාද.
2. ගැවතැන්නේ පාලම් රේඛාද.
3. කහවත්තේ පාලම් රේඛාද.
4. බෙලිපුල්ලියේ පාලම් රේඛාද.
5. දෙමුවාවත ගොවුපල් රේඛාද.
6. ඉඩත්තොඩ ගොවුපල් රේඛාද.
7. හැතැක්ම 58 සහ 59 කනු අතරේ කැටුන්දෙල පාරේ රේඛාද.
8. හැතැක්ම 65 සහ 66 කනු අතරේ පානකඩ පාරේ රේඛාද.
9. හැතැක්ම 72 සහ 73 කනු අතරේ හුනුවල පාරේ රේඛාද.
10. හැතැක්ම 82 සහ 83 කනු අතරේ බලන්ගොඩ පාරේ රේඛාද.
11. හැතැක්ම 81 සහ 82 කනු අතරේ රත්වානේ පාරේ රේඛාද.

**කැගල්ලේ දිස්ත්‍රික්කයේ.**

1. අමෙපුස්සේ පාලම් රේඛාද.
2. කැගල්ලට නුදුරුවූ අතුරුවැල්ලේ පාලම් රේඛාද.
3. රමුක්කන සිට දෙලොස්බාගයට යන පාරේ හැතැක්ම 3 සහ 4 අතරේ නිබෙන කඩියමුවේ රේඛාද සහ මාවතැල්ලේ පාලම් රේඛාද.
4. පොල්ගහවෙලට නුදුරුවූ මහමියේ පාලම් රේඛාද.
5. රමුක්කන සිට දෙලොස්බාගයට යන පාරේ හැතැක්ම 16 කනුවට නුදුරුවූ ගැවිලිපිටියේ රේඛාද.

6. කිතුල්ගලට නුදුරුවූ බිච්චිමියේ පාලම් රේඛාද.

7. අරන්දර ගොවුපල් රේඛාද.

8. කැගල්ලේ සිට මුලන්කොහුපිටියට යන පාරේ ගපුච්චි රේඛාද.

9. වරකාපොල සිට රුවන්වැල්ලට යන පාරේ මසින්තොළුවේ රේඛාද.

10. සම්පත්තොට සිට කරවතැල්ලට යන පාර සහ රුවන්වැල්ලේ සිට කරවතැල්ලට යන පාරේ මන්ගන් දිලිය රේඛාද.

රුවන්වැල්ලේ සහ ඊට නුදුරුව තිබෙන රේඛාවලට.

1. ගුරුගොඩමියේ රුවන්වැල්ලේ පාලමට හැතැක්මකට අතර තිබෙන රේඛාවලට.

2. රුවන්වැල්ලේ කැලහිගයේ ගොවුපල් රේඛාද.

3. රුවන්වැල්ලට නුදුරුව අතුරුවැල්ලේ ගුරුගොඩමියේ ගොවුපල් රේඛාද.

4. රුවන්වැල්ලට නුදුරුව රිච්චිගමියේ ගල්අල්ලා තිබෙන ගොවුපල් රේඛාද.

මෙයින් එක රේඛාවලට රේඛාදකාසි ගෙවුවොත් ඒ දළස තුලදී අතින් රේඛාවලට ගෙවීමෙන් නිදහස්ය.

**විකිනීමේ කොන්දේසි.**

ඉල්ලා ගන්නා ලද ගණිතයන් සියළුම දහස බැගින් ගණිතයන් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳුණු බැඳුණු බැඳුණු බැඳුණු ගරුතර ආණ්ඩුකාර උතුමානන්වගන්සේසේ ඒත්තුගැනීම ගැනුම්කාරයාට දැන්වූ වහාම ඔහුගේ ඇප සම්පූර්ණ කර දෙනට නොයෙදුණත් විකිනීම ඉහතකී බැඳුණු බැඳුණු බැඳුණු බැඳුණු දෙනට යෙදෙන දහසෙන්එක දඩවටවෙනුව අල්ලා ගන්නට යෙදේ.

ඇපට බැඳුණු ඔප්පුවල සේන ඉඩම් අපේට බැඳුණු දීමට මනාපවීම කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන් කර දෙන ලදී ලියමන් තැබූ එම ඔප්පු බාරගන්නට නොයෙදේ.

ඇපට දෙන ලද සියළුම ඔප්පුවල සඳහන්වෙන ඉඩම් අන්කීසි උකසකට ඇපකට බැඳී නැති කැපියට ගම්බිම් ලියා සටහන්කරන රිජිස්ත්‍රාර්තාගෙන් සහ නික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්නට ඔහුය. එම සහතිකපත්‍රය ඇපදෙන කැනැන්තාගේ විදගමෙන් ලබාගන්නට ඔහුය. ඉහත සඳහන් කල පාලම් රේඛාවලට රේඛාදකාසි අයකෙරීම ආණ්ඩුවේ ප්‍රකාසපත්‍රවල නියම කර තිබෙන නොවූ ස්ථාන වලදීද අයකරනවා මිස වෙන මොනගම් ස්ථානයකදී වත් අයකරන්නට බැරිය.

වැසිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උපකාරණයෙන් ගෙන් දැනගන්නට පුළුවන.

වැසිදුර කොන්දේසි විකිනීම පටන්ගන්නට පුළුවනෙන් කියවා තේරුම්කර දෙන ලැබේ.

ඩබ්ල්යු. ඊ. ඩබ්ලිව්සන්, වැඩබලන ඒජන්ත උපකාරණය.

වෂී 1896 ක්වු අගෝස්තු මස 4 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

IT is hereby declared that the following villages in Eppawala korale of Nuwaragampalata, in the North-Central Province, are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891 :-

1. Amunukole in Timbiriya Tulana.—Boundaries: north by Timbiriwewa Mudungoda-ela, south by Yakalla, east by Pinpara, west by Konwewa.

2. Eliyadivulwewa, in Elimeda Tulana.—Boundaries: north by Galkande Pansala, south by Palusiyambalewa, east by minor road, west by Pachchalawetiya.

3. Palugaswewa, in Elimeda Tulana.—Boundaries north by Yoda-ela, south by Galkande Vihare, east by Yoda-ela, west by Amunukole.

4. Pottegama in Namboda Tulana.—Boundaries: north by Alutwewa, south by Galmaduwa, east by Yoda-ela, west by Endagala Pinpara.

W. H. B. CARBERY, for Government Agent.

Anuradhapura Kachcheri, August 4, 1896.